

Embassy of the United States of America

Colombo

PRESS RELEASE

Public Affairs Section

Tel: +94 (1) 249-8100 • Fax: +94 (1) 244-9070

Email: shenja@state.gov • <http://srilanka.usembassy.gov>

Release No. 20161201

ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රවණතාවය දියුණු කිරීමට ඇමෙරිකානු සහ ශ්‍රී ලංකානු විශේෂඥයින් එක්වෙති.

දෙසැම්බර් 2, 2016: ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සමඟ එකාබද්ධව නොවැම්බර් 29 සිට දෙසැම්බර් 1 දක්වා වෙළඳ ප්‍රතිපත්ති පිලිබඳ සම්මන්ත්‍රණ තුනක් පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණවලට ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශවල, නියෝජිතායතනවල, පර්යේෂණ ආයතනවල, වෙළඳ ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලවල සහ වාණිජ මණ්ඩලවල ආයතන ප්‍රධානීන් සහ තාක්ෂණික විශේෂඥයින් 70කට වැඩි පිරිසක් සහභාගී වූහ.

"වෙළඳ ප්‍රවණතාවය දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනවලට සහය දීමේ සහකරුවෙක් වීමට ඇමෙරිකාව ක්‍රියා කරන්නේය" යැයි ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පැවසීය.

නිපුණතා වර්ධනය, සංඛ්‍යාත්මක වෙළඳ ප්‍රතිපත්ති විශ්ලේෂණය, වෙළඳ ගනුදෙනු උපායමාර්ග සහ ජාතික වෙළඳ ප්‍රතිපත්තීන් පිලිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී. "අපට සමාන රැකියාවල නිරතවන, අපි වගේම අභියෝගයන්වලට මුහුණ දෙන, වෙළඳාමේ අගය දන්නා සුභදගී මුහුණු මෙහි දැකීමට ලැබීම ප්‍රශංසනීයයි" අන්තර්ජාතික වෙළඳාම පරිපාලනය සඳහා වූ ඇමරිකානු වෙළඳ දෙපාර්තමේන්තුවේ ගනුදෙනු පිලිබඳ කණ්ඩායම් පි නායිකා කට්‍රිස් කෙලී පැවසුවාය.

අන්තර්ජාතික වෙළඳ පරිපාලනයේ වෙළඳ ගනුදෙනු පිලිබඳ කාර්යාලයේ නියෝජිතයින්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථාන සහ ලෝක බැංකු නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙහිදී වෙළඳපොළ විශ්ලේෂණය, ආර්ථික ආකෘතීන්, වෙළඳ උපායමාර්ග සංවර්ධනය සහ රාජ්‍ය-ගෞරවලික හවුල් ව්‍යාපාර ආදිය පිලිබඳ හැදෑරීමට අවස්ථාව ලැබිණ.

"මහජන සේවකයින් වශයෙන්, ජාතික ප්‍රතිපත්තීන් වර්ධනය කිරීමේදී සියළු පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබා ගැනීමටත් නිරන්තරයෙන් අලුත් කරුණු පිලිබඳ ඉගෙන ගැනීමටත් අප කැප වී සිටින්නෙමු" යැයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සොනාලි විජේරත්න පැවසුවාය.

####